

ඔබ ඔබේ දරුවාගේ පෝෂණය පිලිබඳ දැනුවත්ද?



ශ්‍රී ලංකා පෝෂණ
වෛද්‍ය සංගමය

මනා පෝෂණය දරුවාගේ නිසි වර්ධනයට හා සෞඛ්‍යයට
ඉතා වැදගත් වේ.

ඔබේ ආදරණීය දරුවාටත් පහත ලක්ෂණ පවතීද?

බර අඩු වීම
සෙමින් බර වැඩි වීම
උසට සර්ලන බර
නොමැති වීම

තරබාරු බව

නිසි ලෙස උස නොයාම

ආහාර රුචිය අඩු වීම

රෝගී තත්ත්ව නිසා
නොදිනේ ආහාර
නොගැනීම

නිතර නිතර ලෙඩ
රෝග වලට ගොදුරු
වීම

දරුවාගේ ක්‍රියාකාරී බව
අඩුවීම

නිසි පෝෂණ උපදෙස් සඳහා
පෝෂණ වෛද්‍ය සායනවලට යොමුවන්න.

